

## ශීර්ෂය 186 - ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය - 2024

### 1. මූල්‍ය ප්‍රකාශන

#### 1.1 මතය

ශීර්ෂය 186 - ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 29 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 මැයි 30 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

#### 1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

#### 1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක.

මාගේ වාර්තාව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මාගේ මතය විකරණය කරනු නොලැබේ.

#### 1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන

පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

## 1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදීකාශයන ප්‍රමාණාත්මක සාවද්‍යවරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍ර . ්‍ර්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි .
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී .
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී .

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී/ ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

## 1.6 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

## 2. මූල්‍ය සමාලෝචනය

### 2.1 වියදම් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                  | නිර්දේශය                                                                  | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම                                                                                                                                                                                            |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| i. රු. 508,000,000 ක පරිපූරක ප්‍රතිපාදන හා මු.රෙ. 66 යටතේ රු. 444,700,000 ක ප්‍රතිපාදන මාරු කිරීම් කරන ලද වැය විෂයයන් 03 ක රු. 45,585,108 ක ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි.                                                                                                                                                                                                                          | වැය විෂයයන්වලට අදාළ වියදම් නිවැරදිව ඇස්තමේන්තු කර ප්‍රතිපාදන ලබාගත යුතුය. | රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය ක්‍රියාත්මක නොවීම හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඇවර කිරීමට තීරණය කළ හෙයින් ICTA ආයතනය යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම මත ප්‍රතිපාදන ඉතිරි වී ඇති බව. |
| ii. මු.රෙ. 50 අනුව ඇස්තමේන්තු හැකිතාක් දුරට සම්පූර්ණයෙන්ම නිවැරදිව සකසුරුවම හා කාර්යක්ෂමතාව ගැන නිසි සැලකිල්ලෙන් සකස් කළ යුතු බව දක්වා තිබියදී අමාත්‍යාංශය විසින් සකස් කළ වියදම් ඇස්තමේන්තුව අනුව අධි ප්‍රතිපාදන ලබාගැනීම හේතුවෙන් පුනරාවර්තන වැය විෂයයන් 12 ක හා මූලධන වැය විෂයයන් 08 ක එකතුව රු. 4,461,075,919 ක් ඉතිරි වී තිබුණු අතර එය සියයට 30 සිට සියයට 100 ක පරාසයක් දක්වා විහිදී තිබුණි. | වැය විෂයයන්වලට අදාළ වාර්ෂික වියදම් නිවැරදිව ඇස්තමේන්තු කළ යුතුය.          | ඉදිරියේදී නිසි කළමනාකරණයකින් යුතුව වියදම් ඇස්තමේන්තු සකස් කිරීමට පියවර ගන්නා බව.                                                                                                                                            |

### 2.2 බැරකම් හා බැඳීම්වලට එළඹීම

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                        | නිර්දේශය                                                                                             | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම                      |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------|
| (අ) ජාතික අයවැය වක්‍රලේඛ අංක 01/2024(12) අනුව සියළු බැඳීම් හා බැරකම් නිසි පරිදි ඒකාබද්ධ කර භාණ්ඩාගාර තොරතුරු පද්ධතිය හා නව සිගස් ගිණුම් තොරතුරු පද්ධතිය හරහා භාණ්ඩාගාරය වෙත වාර්තා කළ යුතු ලෙස දක්වා ඇති නමුත් රු. 324,471,887 ක බැරකම් අමාත්‍යාංශය හඳුනාගෙන නොතිබුණි. | ජාතික අයවැය වක්‍රලේඛ අංක 01/2024(12) ප්‍රකාරව සියලු බැඳීම් හා බැරකම් භාණ්ඩාගාරය වෙත වාර්තා කළ යුතුය. | ඉදිරියේදී එවැනි අතපසුවීම් ඇති නොවීමට සටහන් කර ගත් බව. |

(ආ) මුදල් රෙගුලාසි 94(1) ප්‍රකාරව මුදල් රෙගුලාසි 94(1) පිළිතුරු ඉදිරිපත් කර නොමැත. බැඳීම් හා බැරකම් සඳහා එළඹිය ප්‍රකාරව බැඳීම් හා යුතු වුවද ඩිජිටල් ආර්ථික බැරකම් ප්‍රතිපාදන අමාත්‍යාංශය විසින් වැය විෂය අංක මුදල් නොඉක්මවිය 1409 හි ප්‍රතිපාදන ඉක්මවා යුතුය. රු. 140,760,955 ක බැඳීම් හා බැරකම්වලට එළඹී තිබුණි.

(ඇ) වවුචර් අංක 2501/23 යටතේ මූල්‍ය ප්‍රකාශනවල පිළිතුරු ඉදිරිපත් කර නොමැත. තොරතුරු හා සන්නිවේදන බැරකම් වටිනාකම තාක්ෂණ නියෝජිතායතනය වෙත නිවැරදිව ඇතුළත් කළ රු. 9,596,543 ක මුදලක් ගෙවා යුතුය. තිබුණද රු. 7,203,934 ක් පමණක් බැරකම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගෙන තිබුණි.

### 3. මෙහෙයුම් සමාලෝචනය

#### 3.1 සැලසුම් කිරීම

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                 | නිර්දේශය                                                                    | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම                                                                                                                                                                                     |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| (අ) ක්‍රියාකාරී සැලැස්ම හා අනුරූප භෞතික ප්‍රගති වාර්තාව අනුව සමාලෝචිත වර්ෂය අවසානයට ව්‍යාපෘති 24 ක් සම්පූර්ණයෙන් නිම කිරීමට සැලසුම් කර තිබුණද ව්‍යාපෘති 08 ක් පමණක් නිමකර තිබුණි.                                                                                                                                                                                                               | වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම (Action Plan) අනුව කටයුතු කළ යුතුය.             | පිළිතුරු ඉදිරිපත් කර නොමැත.                                                                                                                                                                                          |
| (ආ) 2023 වර්ෂයේ ආරම්භ කර 2024 මාර්තු 31 දිනට නිම කිරීම සඳහා සැලසුම් කළ විද්‍යුත් ගෙවීම් පද්ධති (GOVPAY) ව්‍යාපෘතියට 2024 වර්ෂයේ රු. මිලියන 200 ක ප්‍රතිපාදන ඇස්තමේන්තු කර ඇතත් සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් රු. 89,000 ක වියදමක් පමණක් දරා තිබුණි.                                                                                                                                            | නිවැරදිව විශදම් ඇස්තමේන්තු පිළියෙළ කර ප්‍රතිපාදන ලබාගත යුතුය.               | මූලික අදියර ලෙස ආයතන 16 ක් පද්ධතිය වෙත සම්බන්ධ කරගන්නා ලද බවත් අදාළ ආයතන 16 පුහුණු කිරීම සඳහා වියදම් වූ මුදල රු. 89,000 ක් බවත් ඉතිරි පිරිවැය Lanka Pay ආයතනයේ අනුග්‍රහය යටතේ දැරීම හේතුවෙන් ප්‍රතිපාදන ඉතිරි වූ බව. |
| (ඇ) ශ්‍රී ලංකා පරිගණක හා හදිසි ප්‍රතිචාර සංසදයට (SLCERT) ව්‍යාපෘති 11 ක් සඳහා රු. මිලියන 531.95 ක ප්‍රතිපාදන සලසාගෙන තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විට ව්‍යාපෘති 10 ක් වෙනුවෙන් රු. මිලියන 510.48 ක් වැය කර තිබුණි. ඉහත ව්‍යාපෘති 11 ම 2024 දෙසැම්බර් 31 දින වන විට නිම කිරීමට නියමිතව තිබුණු නමුත් ඉන් ව්‍යාපෘති 04 ක් පමණක් නිමකර තිබුණු අතර තවත් ව්‍යාපෘති 02 ක් මූලික අදියරවල පැවතුණි. | ක්‍රියාකාරී සැලැස්මට අනුව සැලසුම් කළ කාර්යයන් නියමිත කාලය තුළ නිම කළ යුතුය. | එක් ව්‍යාපෘතියක් සඳහා පදනම් වූ මූලික විෂය පථය පසුව සංශෝධනය වීම, ප්‍රසම්පාදන සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත උපදේශකවරුන් නොමැතිවීම, ISO 27001 සහතිකය ලබාගැනීමට නොහැකි වීම යන කරුණු මත ව්‍යාපෘති නිමකර ගැනීමට නොහැකි වූ බව. |
| (ඈ) Elevating CERT Technical Operational HR Proficiency of CERT ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රු. මිලියන 32 ක් වන අතර 2024 වර්ෂයේ ප්‍රතිපාදන ලෙස රු. මිලියන 38.5 ක් එනම් ඇස්තමේන්තු ගත වියදමට වඩා                                                                                                                                                                                          | වියදම් නිවැරදිව ඇස්තමේන්තු කර ප්‍රතිපාදන සලසා ගත යුතුය.                     | වසර මුලදී මෙහි ඇස්තමේන්තුගත වියදම රු. මිලියන 32 ක් ලෙස ඇස්තමේන්තු කළද තුන්වන කාර්තුව වන විට එම ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත ප්‍රසම්පාදන සැලැස්ම                                                                    |

වැඩි මුදලක් වෙන්කර තිබුණු බව නිරීක්ෂණය වූ අතර මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් 2024 දෙසැම්බර් 31 දිනට රු. මිලියන 35.6 ක් වැයකර ඇතත් එහි භෞතික ප්‍රගතිය සියයට 70 ක් විය.

වෙනස් කර රු. මිලියන 6.5 ක අමතර ප්‍රතිපාදන අනුමත කරගත් බව.

- |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 |                                                                                               |                                                                                                                                                                            |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <p>(ඉ) ඩිජිටල් ආර්ථිකයක් සඳහා තාක්ෂණ විසරණය (Technology Diffusion Program) ව්‍යාපෘතිය රු. මිලියන 1002 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2021 වර්ෂයේ ආරම්භ කර 2024 වර්ෂයේ නිම කිරීමේ අරමුණින් 2024 වර්ෂය සඳහා රු. මිලියන 27 ක ප්‍රතිපාදන වාර්ෂික අයවැය තුළින් වෙන් කර ඇති මුත් සමාලෝචිත වර්ෂයේ කිසිදු කාර්යයක් ඉටුකර නොතිබුණි.</p>                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   | <p>වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව සැලසුම් කළ කාර්යයන් නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුය.</p> | <p>2024 වර්ෂය තුළ මෙම ව්‍යාපෘතියට අනුයුක්තව ප්‍රමාණවත් සේවකයින් පිරිසක් නොසිටි බැවින් කිසිදු භෞතික ප්‍රගතියක් අත්කර ගත නොහැකි වූ බව.</p>                                   |
| <p>(ඊ) ICT Solution for Government Analyst Department (GAD) ව්‍යාපෘතිය රු. මිලියන 40 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2016 වර්ෂයේ ආරම්භ කර 2018 වර්ෂය වන විට නිම කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කළ ද ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වලින් සියයට 75 ක් සම්පූර්ණ වන විට User Acceptance Testing අදියරේදී එහි නිර්මාණය කරන ලද පද්ධති අයිතමයන් ආයතනයේ අවශ්‍යතාවයන්ට අනුකූල නොවන බව අනාවරණය වීම හේතුවෙන් අතරමඟ අත්හිටුවා තිබුණි. නමුත් 2023 වර්ෂයේ එම අවශ්‍යතාවයන් සියයට 60 ක් සම්පූර්ණ වූ බැවින් KOICA ප්‍රදාන සහය ඇතිව නැවත ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජූලි මස ඉතිරි කටයුතු සම්පූර්ණ කිරීම සඳහා කල්ඉකුත් වූ කොන්ත්‍රාත්තුව අත්සන් කර මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට සැලසුම්කර තිබුණ ද 2024 වර්ෂය අවසානය වන විටත් 2024 වර්ෂයේ පලමු කාර්තු 02 ඇතුළත සම්පූර්ණ කිරීමට තිබූ ඉතිරි සියයට 15 න් සියයට 05 ක භෞතික ප්‍රගතියක් පමණක් වාර්තා වී තිබුණි.</p> | <p>වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව සැලසුම් කළ කාර්යයන් නියමිත කාලය තුළ නිම කළ යුතුය.</p>    | <p>රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු එකඟතාවය නිල වශයෙන් සන්නිවේදනය නොවූ බැවින් 2024 වර්ෂය අවසන් වන විටත් භෞතික ප්‍රගතිය සැලසුම් කළ පරිදි වැඩි වී නොමැති බව.</p> |
| <p>(උ) අමාත්‍යාංශය යටතේ ප්‍රතිපාදන ලබාදෙන දත්ත ආරක්ෂණ අධිකාරිය සඳහා 2024 වර්ෂයේ රු. මිලියන 100 ක ප්‍රතිපාදන වෙන්කර ඇතත් එහි මූල්‍ය ප්‍රගතිය සියයට 6.1 කි. එහි සැලසුම් කළ කාර්යයන්වලට අදාළ 2024 දෙසැම්බර් 31 දිනට භෞතික ප්‍රගතිය පිළිබඳ විස්තර ඉදිරිපත් කර නොතිබුණි.</p>                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                         | <p>ප්‍රගතිය පිළිබඳ වාර්තා විගණනයට ලබාදිය යුතුය.</p>                                           | <p>2025 වර්ෂයේදී කාර්ය මණ්ඩලය බඳවාගැනීමේ කටයුතු සිදුකර ප්‍රතිපාදන භාවිතා කිරීමට බලාපොරොත්තු වන බව.</p>                                                                     |

**3.2 වත්කම් කළමනාකරණය**  
**විගණන නිරීක්ෂණය**

|     | විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                     | නිර්දේශය                                                                                   | ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම                                                                                                                               |
|-----|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| (අ) | මූල්‍ය නොවන වත්කම් ප්‍රකාශයේ (SA-82) 2024 දෙසැම්බර් 31 දිනට වෙනත් යන්ත්‍ර හා උපකරණ ශේෂය ලෙස සිගාස් වැඩසටහන තුළ ඇතුළත් ශේෂය හඳුනාගෙන ඇත්තේ අමාත්‍යාංශය සතුව භෞතිකව පවතින වත්කම් අයිතම 28 ක අගය ගිණුම්ගත කර නොතිබුණි. | භෞතිකව පවතින වත්කම් අයිතමවල නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.                             | අමාත්‍යාංශය පිහිටුවන ලද අවස්ථාවේ ICTA ආයතනයෙන් ලැබුණු අයිතමයන් සිගාස් පද්ධතියට ඇතුළත් කර නොමැති බව.                                                            |
| (ආ) | අමාත්‍යාංශය සතුව අංක PF – 2271 හා KJ – 2658 දරන සංචිත වාහන 02 ක් ඇති අතර එම වාහන පිළිවෙලින් මාස 06 ක හා 07 ක පමණ කාලයක සිට උපයෝජනය නොකර නිෂ්ක්‍රීයව පවතින බව නිරීක්ෂණය විය.                                         | නිශ්ක්‍රීයව පවතින වාහන උපයෝජනය කිරීමට හෝ නිසි අනුමැතිය ඇතිව අපහරණය කිරීමට කටයුතු කළ යුතුය. | එක් වාහනයක් අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකර ඇති බව හා අංක KJ – 2658 දරන වාහනයේ එන්ජින් ධාරිතාවය 2986 CC බැවින් සාමාන්‍ය සංචිත රාජකාරි සඳහා භාවිතා කළ නොහැකි බව. |